



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක: 2477424, 2477423, 2477311  
 ෆැක්ස්: 2346257, 2477739  
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# පුවත්පත් නිවේදනය

**නිකුත් කළේ**  
**දිනය**

**ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව**

**2015 නොවැම්බර් මස 24 වැනි දින**

## මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 නොවැම්බර්

2014 වසර අවසාන භාගයේ දී සිදු කරන ලද පරිපාලිත මිල ගණන් පහළ දැමීමේ බලපෑම අඩු වීම පිළිබිඹු කරමින් කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද., 2006/2007 =100) මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2015 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට සෘණ 0.3 සිට 2015 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.7 දක්වා වර්ධනය විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය 2015 ඔක්තෝබර් මාසයේ දී සියයට 0.7 මට්ටමේ නොවෙනස්ව පැවතුණි. කෙසේ නමුත්, ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් තත්ත්ව ප්‍රසාරණය වීම පිළිබිඹු කරමින් මූලික උද්ධමනය පසුගිය අට මාසය මුළුල්ලේම අඛණ්ඩව ඉහළ යමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2014 වසර අවසානයේ වාර්තා වූ සියයට 3.2 හා සැසඳීමේ දී 2015 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.4 ක් විය. මේ අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් රටෙහි සියලුම පළාත්වල මිල හැසිරීම් ආවරණය කරමින් සම්පාදනය කරන ලද ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද., 2013=100) 2015 නොවැම්බර් මස 23 වැනි දින ප්‍රකාශයට පත් කළේය. ජා.පා.මි.ද.යේ හැසිරීම, කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශ පමණක් ආවරණය කරන කො.පා.මි.ද.යේ හැසිරීම හා පුළුල් වශයෙන් සමාන විය. ජා.පා.මි.ද.ට අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2015 ඔක්තෝබර් මාසයේ දී සියයට 3.0 ක් විය.

මුදල් අංශය සලකා බලන විට, පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකු විසින් සපයන ලද ණය ප්‍රමාණය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 21.3 සිට 2015 සැප්තැම්බර් මාසයේ දී සියයට 22.2 කින් තවදුරටත් වර්ධනය විය. වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබාදුන් ණය සහ අත්තිකාරම් පිළිබඳ කාර්තුමය සමීක්ෂණයට අනුව, ඉහළම ප්‍රමාණයක ණය වාර්තා කළ සේවා සහ කර්මාන්ත අංශය මගින් ලබාගත් ණය වර්ධනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, පිළිවෙළින්, සියයට 40.6 ක් සහ සියයට 24.5 ක් විය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම ( $M_{2b}$ ) පෙර මාසයේ වාර්තා වූ සියයට 16.8 හා සාපේක්ෂව 2015 සැප්තැම්බර් මාසයේ දී සියයට 16.0 කින් වර්ධනය වූ අතර, මේ සඳහා බැංකු පද්ධතිය විසින් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශවලට ලබාදුන් ණය වර්ධනය දායක විය.

විදේශීය අංශයේ වර්ධනයන් සැලකූ විට, 2015 සැප්තැම්බර් මාසය තුළ දී ආනයන වියදම් පහළ යෑම අපනයන ආදායම් පහළ යෑමට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 733 ක් දක්වා සියයට 4.1 කින් අඩු විය. කෙසේ වෙතත්, සමුච්චිත වශයෙන් ගත් කල, ඉන්ධන නොවන ආනයනවල සිදුවූ අඛණ්ඩ වැඩිවීම හේතුවෙන් 2015 වසරේ පළමු මාස නවය තුළ දී වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 6,145 දක්වා සියයට 3.8 කින් පුළුල් විය. ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් මෑත කාලයේ දී ගන්නා ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ 2016 වසර සඳහා වූ රජයේ අයවැය මගින් ප්‍රකාශිත ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් විශේෂයෙන්ම, රචවාහන වැනි ඇතැම් ආනයන අඩු වනු ඇතැයි අපේක්ෂිත අතර, එමගින් විදේශීය අංශය මත වූ පීඩනය තවදුරටත් අඩු වනු ඇත. මේ අතර, විදේශීය ජංගම ගිණුම ශක්තිමත් කරමින් 2015 වසරේ පළමු මාස දහය තුළ දී සංචාරක අංශයේ ඉපැයීම් සියයට 17.9 කින් වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති අතර, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වසරේ පළමු මාස නවය තුළ දී සියයට 1.8 ක අඩු වර්ධනයක් වාර්තා කර ඇත. 2015 සැප්තැම්බර් මාසය අග වන විට එ.ජ. ඩොලර් බිලියන 6.8 ක අගයක් වාර්තා කළ දළ නිල සංචිත ප්‍රමාණය, එ.ජ. ඩොලර් බිලියන 1.5 ක් වූ නවවැනි ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් ලද ලැබීම් හේතුවෙන් 2015 නොවැම්බර් මස 03 වැනි දින වන විට එ.ජ. ඩොලර් බිලියන 8.0 දක්වා වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. මේ අතර, 2015 වසරේ මේ දක්වා කාලය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8.1 කින් අවප්‍රමාණය වී ඇත.

ආර්ථිකයේ ඉහත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, මුදල් මණ්ඩලය, 2015 නොවැම්බර් මස 24 දින පැවති රැස්වීමේ දී දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව තීරණය කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින්, සියයට 6.00 සහ සියයට 7.50 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 7.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 6.00